



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 1687/12 - 2011 ජනවාරි 04 වැනි අගහරුවාදා - 2011.01.04

(රජයේ බලයට ප්‍රකිරීද කරන ලදී.)

I වැනි කොටස: (I) වැනි ජෙතුය - සාමාන්‍ය

රජයේ නිවේදන

මගේ අංකය : T23/CO/50/2005. නඩු අංකය : A 3145

කාර්මික ආරාවුල් පනත (131 වැනි අධිකාරය)

ආර්. ඩී. ඩී. ජයරත්න මෙය,
අංක 210, ගණිගම දෙශ,
පැපිලියාවල ;

හා

සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව,
තැ.පෙ. 267,
අංක 541, ශ්‍රී සංසරාජ මාවත,
කොළඹ 12.

131 වැනි අධිකාරය වන සංයෝගීත කාර්මික ආරාවුල් පනතේ 4(1) වගන්තිය යටතේ 2005.11.24 දින දරන නියෝගයෙන් බෙරුම් කිරීම මගින් විසඳීම සඳහා යොමු කරනු ලැබූ පැවිලියවල, ගණිගම දෙශ, අංක 210 හි ආර්. ඩී. ඩී. ජයරත්න මහත්මිය හා කොළඹ 12, ශ්‍රී සංසරාජ මාවත, අංක 541, තැ.පෙ. 267 හි පිහිටි සීමාසහිත ගෙවිනැගිලි ද්‍රව්‍ය සංස්ථාව අතර පවත්නා කාර්මික ආරාවුල සම්බන්ධයෙන් බෙරුමිකරු විසින් මා වෙත ලබා දෙන ලද අංක A 3145 දරන ප්‍රදානය 2009.10.30 දිනැති හා අංක 1625/26 දරන රජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකිරීද කරන ලදී.

එම ප්‍රදානය සම්බන්ධයෙන් කාර්මික ආරාවුල් පනතේ 34 වගන්තිය යටතේ බෙරුමිකරු විසින් මා වෙත ලබා දී ඇති 2010.11.02 දිනැති අර්ථ නිරුපණය එම පනතේ 18(1) වගන්තිය ප්‍රකාර මෙයින් ප්‍රකාශයට පත් කරනු ලැබේ.

වි. ඩී. ඩී. කේ. විරසිංහ,
වැඩිලන කමිකරු කොමිෂන් ජනරාල්.

2010 දෙසැම්බර මස 23 වැනි දින,
කොළඹ 05,
කමිකරු දෙපාර්තමේන්තුවේ දී ය.

පැමිණිලිකාර සේවකාවට වගඳුන්තරකාර සංස්ථාව විසින් වන්දී මුදල් ගණනය කිරීම සම්බන්ධ මාගේ ප්‍රදානය වූයේ ඉල්ලුම්කාරියගේ සේවය අවසන් කළ 1978.01.01 දින සිට සංස්ථාව විසින් නැවත ඇයට සේවය ලබා දුන් 1996.06.17 දක්වා වූ ඇය සේවය අහිමිව සිටි අවුරුදු 18, මාස 06, දින 17ක් සඳහා සැම වර්ෂයකට ම මාස 2 1/2 ගණනේ වැටුප් ගණනය අනුව ඉල්ලුම්කාරියට වන්දී ලෙස සංස්ථාව ඇයට ගෙවිය යුතු බවයි. මෙම වන්දී ගණනය කිරීමේදී අවසන් වරට එනම් 2003.11.30 දින වන විට සංස්ථාවෙන් ඇය ලැබූ මාසික මූලික වැටුප වැටුප වූ රු.6,745 ගණනේ වසරට මාස 2 1/2 ක වැටුප වූ රු.16,862.50 බැහින් වර්ෂ 18 ක්, මාස 06ක් සඳහා ඇයට හිමි මුදලට සමාන වූ වන්දී මුදලක් ඇයට ගෙවිය යුතු බවට මෙයින් තීරණය කළේමි. (සංස්ථාව විසින් ඉදිරිපත් කළ R5 ලේඛනයේ 2003.11.11 දිනැති ඇමුණුමේ 2003.11.30 දිනට ඇයගේ මාසික මූලික වැටුප රු.6,745 ක්. මෙම අනුව පූර්ණ සහ අවසාන ගෙවීමක් ලෙස (රු.1,60,000) රුපියල් එක්ලක්ස හැටුදහසක මුදලක් සංස්ථාව විසින් ඉල්ලුම්කාරියට වන්දී ලෙස ගෙවිය යුතු බවට මා

නියම කරමි. ඉල්ලුම්කාරිය ඉල්ලා සිටින මෙම කාලය සඳහා සියලුම හිග වැළැඳීම් සංස්ථාව විසින් ඇයට ගෙවිය යුතුය යන්න මා ප්‍රතික්ෂේප කරමි. මෙම වන්දිය ප්‍රධානය කිරීමේදී ස්වේච්ඡාවෙන් විශාල යන සංස්ථා සේවකයන්ට වන්දි ගෙවීමේදී සංස්ථාව විසින් අනුගමනය කළ තම ලිඛිත දේශන සමග සංස්ථාව ඉදිරිපත් කළ 2003.12.01 දිනැති වතුලේඛන අංක 2003/06 දරන වතුලේඛනයේ 1(11) සූත්‍රය මා පදනම් කර ගනිමි. මෙම වන්දිය ඉල්ලුම්කාරියට ප්‍රධානය කිරීමේදී ඇයට සේවය අහිමි කර තිබු කාලයේදී ඇය වෙනත් රැකියාවක නියුක්තව නොකිරීම ද මම සැලකිල්ලට ගතිමි. තවද මෙම වන්දි මුදල රු.1,60,000/- ක මුදල හැරෙන්නට වෙනත් පාරිතෝෂික හෝ දීමනාවක් ඇයට හිමි නොවන බව ද මා නියම කරමි.

ඉහත කි වන්දි මුදල එහි රු.1,60,000 ක මුදල මෙම ප්‍රධානය රජයේ ගැසට් පත්‍රයේ පළ එහි සිට මාස 03ක් ඇතුළත සංස්ථාව විසින් ඉල්ලුම්කාරියට ගෙවිය යුතු බවට මා නියම කරමි. "මෙහිදී ගණනය කිරීමේදී ඇති එහි එම ප්‍රමාද දෝශයක් මත එසේ වැරදි සහගතව ගණනය කිරීම සිය වී ඇති හෙයින් එය පහත ආකාරයට සංශෝධනය විය යුතුය.

"ඒ අනුව මෙම ආරුවුල සම්බන්ධව මාගේ ප්‍රධානය වන්නේ ඉල්ලුම්කාරියගේ සේවය අවසන් කළ 1978.01.01 දින සිට සංස්ථාව විසින් නැවත ඇයට සේවය ලබා දුන් 1996.06.17 දක්වා එහි ඇය සේවය අහිමිව සිටි අවුරුදු 18, මාස 06 දින 17ක් සඳහා සැම වර්ෂයකටම මාස 2 1/2 ගණනේ වැටුප් ගණනය අනුව ඉල්ලුම්කාරියට වන්දි ලෙස සංස්ථාව ඇයට ගෙවිය යුතු බවය. මෙම වන්දි ගණනය කිරීමේදී අවසන් වරට එනම් 2003.11.30 දින වන විට සංස්ථාවෙන් ඇය ලැබූ මාසික මුදලක වැටුප එහි රු.6,745 ගණනේ වසරට මාස 2 1/2 ක වැටුප එහි රු.16,862.50 බැංශින් වර්ෂ 18ක් මාස 06ක් සඳහා ඇයට හිමි මුදලට සමාන එහි මුදලක් ඇයට ගෙවිය යුතු බවට විසින් තිරණය කළේ. (සංස්ථාව විසින් ඉදිරිපත් කළ R5 ලේඛනයේ 2003.11.11 දිනැති ඇමුණුමේ 2003.11.30 දිනට ඇයගේ මාසික මුදලක වැටුප රු. 6,745 කි. මේ අනුව ප්‍රථම සහ අවසනා ගෙවීමක් ලෙස (රු.3,12,752.00/-) රු.16,862.50 තුන්ලක් දෙපාලාස්දායාස් හත්සිය පනස් දෙකක මුදලක් සංස්ථාව විසින් ඉල්ලුම්කාරියට වන්දි ලෙස ගෙවිය යුතු බවට මා නියම කරමි. ඉල්ලුම්කාරියට ඉල්ලා සිටින මෙම කාලය සඳහා සියලුම හිග වැළැඳීම් සංස්ථාව විසින් ඇයට ගෙවිය යුතුය යන්න මා ප්‍රතික්ෂේප කරමි. මෙම වන්දිය ප්‍රධානය කිරීමේදී ස්වේච්ඡාවෙන් විශාල යන සංස්ථා සේවකයන්ට වන්දි ගෙවීමේදී සංස්ථාව විසින් අනුගමනය කළ තම ලිඛිත දේශන සමග සංස්ථාව ඉදිරිපත් කළ 2003.12.01 දිනැති වතුලේඛන අංක 2003/06 දරන වතුලේඛනයේ 1(11) සූත්‍රය මා පදනම් කර ගනිමි. මෙම වන්දිය ඉල්ලුම්කාරියට ප්‍රධානය කිරීමේදී ඇයට සේවය අහිමි කර තිබු කාලයේදී ඇය වෙනත් රැකියාවක නියුක්තව නොකිරීම ද මම සැලකිල්ලට ගතිමි. තවද මෙම වන්දි මුදල රු.3,12,752.00/- ක මුදල හැරෙන්නට වෙනත් පාරිතෝෂික හෝ දීමනාවක් ඇයට හිමි නොවන බව ද මා නියම කරමි.

ඉහත කි වන්දි මුදල එහි රු.3,12,752.00/- ක මුදල මෙම ප්‍රධානය රජයේ ගැසට් පත්‍රයේ පළ එහි සිට මාස 03ක් ඇතුළත සංස්ථාව විසින් ඉල්ලුම්කාරියට ගෙවිය යුතු බවට මා නියම කරමි."

මෙම තිවැරදි කරන ලද ප්‍රධානය ගැසට් පත්‍රයේ පළ කිරීම සඳහා යොමු කිරීමට ලේඛනකාධිකාරීට නියම කරමි.

එල්. ගල්හේන,
කිරුමිකරු.

2010 නොවැම්බර් මස 02 වැනි දින,

01-359

මගේ අංකය : IR/22/17/2006.

කාර්මික ආරුවුල් පනත (131 වැනි අධිකාරය)

131 වැනි අධිකාරය වන සංශෝධිත කාර්මික ආරුවුල් පනතෙන් 4(1) වගන්තිය යටතේ 2008.09.05 දිනැති හා අංක 1565/20 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් ප්‍රවාහී ප්‍රසිද්ධ කරන ලද 2008.08.29 දින දරන නියෝගයෙන් එක් පාර්ශ්වයක් වශයෙන් මැදව්විය, මන්නාරම් පාර, අංක 105 හි ඩී. ඩී. එස්. ප්‍රඹුදුවිල මහතා හා අනෙක් පාර්ශ්වය වශයෙන් කොළඹ 05, කිරුල පාර, අංක 200 හි විසින් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය අතර පවත්නා කාර්මික ආරුවුල බිජුලි කිරීමේදී සමර්යකට පත් කිරීම සඳහා යොමු කරන ලදුව, බිජුලිකරු විසින් මා වෙත එවා ඇති 2010.10.28 දිනැති ප්‍රධානය එම පනතෙන් 18(1) වගන්තිය යටතේ මෙයින් ප්‍රකාශයට පත් කරනු ලැබේ.

ච්‍ර. ඩේ. එල්. ඩු. විජයවිරු,
කම්කරු කොමිසාරිස් ජනරාල්.

2010 නොවැම්බර් මස 10 වැනි දින,
කොළඹ 05,
කම්කරු දෙපාර්තමේන්තුව,

..... එක් පාර්ශ්වයක් වශයෙන්,
ඩී. ඩී. එස්. ප්‍රඹුදුවිල මහතා,
105, මන්නාරම් පාර,
මැදව්විය

නඩු අංකය : A 3254.

ඉල්ලුම්කරු

ඒරෙහිව

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය,
200, කිරුල පාර,
කොළඹ 05

..... වශලත්තරකරු

අතර පවත්නා කාර්මික ආරුවුල සම්බන්ධවයි.

ප්‍රධානය

කම්කරු සංඛ්‍යාතා සහ මිනිස්බල අමාත්‍ය අතාවුද සෙනෙටිරත්න මැතිතුමා විසින් වර්ෂ 1957 අංක 14 හා 1957 අංක 62 සහ 1962 අංක 4 සහ 1968 අංක 39, (1968 අංක 37 දරන කාර්මික ආරුවුල (විශේෂ ප්‍රතිපාදන) පනත සමග තියුවෙන් පනතෙන් සංශෝධිත වූ ලංකාවේ ව්‍යවස්ථාපිත අන් පනතෙන් වල 131 වැනි පරිවිශේෂය (1956 ප්‍රතිශ්වේදිත මුදුණිය) වන කාර්මික ආරුවුල් පනතෙන් 4(1) වැනි විශේෂය යටතේ ගෙවීමේදී ගැසට් සිටින සංස්ථාව සඳහා ව්‍යවස්ථාපිත අන් පනතෙන් විශේෂය යොමු කිරීමේදී ස්වේච්ඡාවෙන් විශාල යන්න මා නියම කරමි. මෙයින් ප්‍රකාශයට පත් කරනු ලැබේ.

දෙපාරුත්‍රිය අතර පැවති කාර්මික ආරච්ඡලට හේතු වී පවත්නා කරුණ වනුයේ –

- (1) දැනට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ සේවය කරන බී. ඩී. එස්. ප්‍රභූදුවිල මහතා සීමාසහිත රජරට බස් සමාගමට අනුපුක්තව IV ශේෂීයෝ ගණකාධිකාරීවරයෙකු වශයෙන් සේවයේ යෙදී සිටියදී 2004.07.28 වැනි දින සිට 2005.12.08 දින දක්වා කාලසීමාව තුළදී සේවයට වාර්තා කිරීමට ඉඩ තොදීම හේතුවෙන් ඔහුට යම් අසාධාරණයක් සිදු වූයේ ද යන්න හා එලෙස අසාධාරණයක් සිදු වූයේ නම් බී. ඩී. එස්. ප්‍රභූදුවිල මහතාට කුමන සහනයක් හිමි විය යුතු ද යන්න හා ;
- (2) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහාපතියේ 2005.12.09 දිනැති ලිපිය මින් එදින සිට 2007.12.06 දින දක්වා කාලසීමාව තුළදී වෙනත රික්තව බී. ඩී. එස්. ප්‍රභූදුවිල මහතාගේ වැඩි තහනම් කිරීම යුත්තිසහගත ද යන්න හා යුත්තිසහගත නොවේ නම් ඔහුට කුමන සහනයක් හිමි ද යන්න පිළිබඳව වේ යන්නය.

එක්තා යොමු ව සම්බන්ධයෙන් කාර්මික ආරච්ඡල් පනතේ සම්පාදන නියෝග සංග්‍රහයේ 21(1) නියෝගය ප්‍රකාරව දෙපාරුත්‍රියේ විස්තරාත්මක ප්‍රකාශ කැදිවීමෙන් අනතුරුව පිළිතුරු හා ප්‍රතිලත්තර දෙපාරුත්‍රිය අතර තුවමාරු කරවීමෙන් අනතුරුව වර්ෂ 2008.11.27 දින කිසියම් සම්පාදක් පවතී නම් ඒ බැවි ගැරුණා කාර්මික අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දෙන ලදී.

ආරම්භයේදී සම්පාදක් නොමැති බැවි පෙනී ගියෙන් 2009.12.18 දින විභාගය ආරම්භ කරන ලදුව, ඉල්ලුම්කාර ධර්මදාසගේ දම්මික සංඛ්‍යාව ප්‍රභූදුවිල මහතා සිය අයදුම්පත සම්බන්ධයෙන් තමා වෙනුවෙන් සාක්ෂි දීම් ආරම්භ කරන ලදී. ඉල්ලුම්කාර සිය සාක්ෂිය දින ගණනාවක් පුරු ඉදිරිපත් කළ අතර තැබුවත් 2010.10.06 දින වගාන්ත්තරකාර පාරුත්‍රිය සම්පාදක් සඳහා ඉල්ලුම්කාර වෙත කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කළ අතර ඒවා අධිකරණයේදී ඉල්ලුම්කාර වෙත පැහැදිලි කර තේරුම් කරවන ලදී. ඒ අනුව දෙපාරුත්‍රිය සම්පාදක් බැවිමින් බැවිමින් සාමාජික සඳහා කැමැත්ත පළ කළයා.

ඒ අනුව දෙපාරුත්‍රියේ පහත සඳහන් සම්පාදක් මත යොමුවේ සඳහන් පළමු හා දෙවන කරුණු දෙක කෙරෙහි මාගේ ප්‍රධානය ලබා දුනිමු. එනම්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නිති නිලධාරිතුමිය විසින් අංක : ශ්‍රී ලංගම/නිති/කටිස/2010 සහ 2010.10.06 වෙනි දින දරන ලිපිය මින් වගාන්ත්තරකාර මණ්ඩලයේ නිතියා වන මා වෙත දන්වා ඇති පරිදි කාර්මික අධිකරණයේ නැඩු අංක A 3254 දරන තහුවේ ඉල්ලුම්කාර වන බී. ඩී. එස්. ප්‍රභූදුවිල මහතා විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම මත සම්පාදක් සම්බන්ධයෙන් වගාන්ත්තරකාර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ඉහත ඉල්ලුම්කාරගේ සම්පාදීමට එකත වන බව දන්වා ඇති අතර සම්පාදක් කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබුණි.

- (1) ඒ අනුව 2004.07.28 වෙනි දින සිට ෉ල්ලුම්කාරගේ සේවය බණ්ඩනය වීමින් තොරව හාර ගැනීමට වගාන්ත්තරකාර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය එකත වේ.
- (2) වගාන්ත්තරකාර පාරුත්‍රිය විසින් මෙම ඉල්ලුම්කාර වෙත මෙතෙක් ලබා දී නොමැති වැටුප් වර්ධක සියල්ල ලබා දීමට ද එකත විය.

(3) ඉල්ලුම්කාර වෙත ලබා දිය යුතු හිග වැටුප් වශයෙන් රුපියල් තුන් ලක්ෂ පනස් දහස (රු.350,000) ක මූදලක් වාරික 07කින් ගෙවීම සහ එස් හාර ගැනීමටද දෙපාරුත්‍රිය එකත වය පල කරති. ඉහත සඳහන් වාරික මූදල 2010.11.20 දිනයෙන් ආරම්භ සැම මසකම 20 වැනි දිනයේදී ගෙවීමට එකත වෙති. එනම් පහත පරිදි –

2010.11.20 දින රු. පනස්දහසක් (රු.50,000)
2010.12.20 දින රු. පනස්දහසක් (රු.50,000)
2011.01.20 දින රු. පනස්දහසක් (රු.50,000)
2011.02.20 දින රු. පනස්දහසක් (රු.50,000)
2011.03.20 දින රු. පනස්දහසක් (රු.50,000)
2011.04.20 දින රු. පනස්දහසක් (රු.50,000)
2011.05.20 දින රු. පනස්දහසක් (රු.50,000)

රුපියල් තුන්ලක්ෂ පනස් දහස (රු.3,50,000/-) ගෙවා අවසන් කිරීමට දෙපාරුත්‍රිය එකත වෙති.

පුරුවෝක්ත සමථ කොන්දේසි මත අංක A 3254 බැරුම්කරන නඩු කටයුත්තෙහි බී. ඩී. එස්. ප්‍රභූදුවිල, 105, මන්නාරම පාර, මැදුව්විවිය යන ඉල්ලුම්කාර සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, 200, කිරුළ පාර, කොළඹ 05, යන වගාන්ත්තරකාරුවන් අතර පැවති කාර්මික ආරච්ඡල සම්බන්ධව යොමුවේ සඳහන් කරුණු දෙක සමථයෙන් බැරුම්කර ගැනීමට මා ඉදිරියේදී දෙපාරුත්‍රියේ ඉල්ලුම්කාර සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ විධායක නිලධාරී එස්. බිඩ්. කරුණාරත්න මහතා ද සිය අත්සන් තැබ්වෙන් එකත්තාවයට පත් වූහ.

මෙම තීරණය සාධාරණ හා යුත්තිසහගත බැවි සහතික කරමි.

එස්. කාරියවසම්,
කාර්මික අධිකරණයේ,
බැරුම්කාර මණ්ඩලයේ සාමාජික.

2010 ක් වූ ඔක්තෝබර මස 28 වැනි දින,
කාර්මික අධිකරණයේ දි ය.

01-360

මගේ අංකය : IR/20/26/2007.

කාර්මික ආරච්ඡල පනත (131 වැනි අධිකාරය)

131 වැනි අධිකාරය වන සංශෝධන කාර්මික ආරච්ඡල් පනතන් 4(1) වගන්තීය යටතේ 2008.08.27 දින දරන නියෝගයෙන් එක් පාරුත්‍රියක් වශයෙන් කොළඹ 05, ඇල්විලගල මාවත, අංක 513-2/1 හි කාර්මික හා සාමාන්‍ය කමිකරු සම්මිය හා අනෙක් පාරුත්‍රිය වශයෙන් කොළඹ 10, වී. ඩී. ජය මාවත, අංක 500 හි පිහිටි ශ්‍රී ලංකා මහවැලි අධිකාරය අතර පවත්නා කාර්මික ආරච්ඡල බැරුම්කාරීමෙන් සමථකාර පත් කිරීම සඳහා යොමු කරන ලදුව, බැරුම්කාර විසින් මා වෙත එවා ඇති 2010.10.10 දිනැති ප්‍රධානය එම පනතන් 18(1) වගන්තීය යටතේ මෙයින් ප්‍රකාශයට පත් කරනු ලැබේ.

වී. ඩී. ඩී. කො. විරසිංහ,
වැඩිබලන කමිකරු කොමසාරිස් ජනරාල්.

2010 දෙසැම්බර මස 15 වැනි දින,
කොළඹ 05,
කමිකරු දෙපාර්තමේන්තුවේ දි ය.

..... එක් පාර්ශවයක් වගයෙන්,
කරුම්ක හා සාමාන්‍ය කමිකරු සම්බිජිය,
අංක 513 - 2/1,
ඇල්විටිගල මාවත,
කොළඹ 05.

නඩු අංකය : A 3256

හා

..... අනෙක් පාර්ශවය වගයෙන්,
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය,
අංක 500, වී. ඩී. ජයා මාවත,
කොළඹ 10

අතර පවත්නා කාර්මික ආරච්ඡල සම්බන්ධව සි.

ප්‍රඟානය

කමිකරු සබඳතා සහ මිනිස්බල අමාත්‍ය අතාවුද සෙනෙටිරෝත්න මැතිතුමා විසින් වර්ෂ 1957 අංක 14 හා 1957 අංක 62 සහ 1962 අංක 4 සහ 1968 අංක 39, (1968 අංක 37 දැන කාර්මික ආරච්ඡල (වියෙෂ ප්‍රතිපාදන) පනත සමග කිඳුවෙන) පනත් වලින් සංගේධින වූ ලංකාවේ ව්‍යවස්ථාපිත අන පනත් වල 131 වැනි පරිවිශේදය (1956 ප්‍රතිශේධින මුදුණය) වන කාර්මික ආරච්ඡල පනතේ 4(1) වැනි වගන්තිය යටතේ ගරු කමිකරු සබඳතා හා මිනිස්බල ඇමතිතුමාව පැවරී ඇති බලතල අනුව උක්ත ආරච්ඡල බෙරුම්කිරීමෙන් සම්පාදකට පත් කිරීම සඳහා බෙරුම්කරුවෙකු වගයෙන් 2008.08.27 දිනැති නියෝගයෙන් මා පත් කොට මා වෙත යොමු කර ඇත.

දෙපාර්ශවය අතර පැවති කාර්මික ආරච්ඡලට හේතු වී පවත්නා කරුණ වනුයේ

“ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් 1995.09.17 දින සිට ක්‍රියාත්මක වන පරිදි ආර. එම්. අබෝරත්න මහතාට ලබාදුන් පළමු වන ශේෂීය ලිපිකරු තනතුර මුහු විසින් එම තනතුර සඳහා සුදුසුකම් ලැබේ 1993.01.01 දිනට පෙරදාතම් කර, ඒ අනුව තිග වැටුප් වෙතන ලෙසට එම අධිකාරිය වෙතින් කරන ඉල්ලීම යුත්තිස්හගත ද යන්න හා යුත්තිස්හගත වන්නේ නම්, ආර. එම්. අබෝරත්න මහතාට ලැබිය යුතු සහනයන් කුමක්ද යන්න පිළිබඳව ද වේ.”

මෙම නඩුව බෙරුම්කරණය සඳහා මා වෙත යොමු වීමෙන් අනතුරුව ප්‍රථම ප්‍රකාශන හා දෙවන ප්‍රකාශන දෙපාර්ශවය ඉදිරිපත් කළ අතර සමරය සඳහා එකත්වයකට පත්වීමට දෙපාර්ශවයම කැමැත්ත පල නොකළ හේතින් විභාගය සඳහා 2009.05.14 දින යොමු විය. ඉල්ලුම්කාර පාර්ශවයේ සාක්ෂි විභාගයෙන් අනතුරුව වගල්ත්තරකාර පාර්ශවයේ සාක්ෂි ආරම්භ කර හරස් ප්‍රශන විමසීමෙන් විභාගය අවසන් කරන ලද අතර දෙපාර්ශවය ලිඛිත දේශන ගොනු කිරීමෙන් පසු පහත තීන්දුව සඳහා මා එළඹින ලදී.

මෙම නඩුවේ විභාගයට සම්බන්ධ වූ ඉල්ලුම්කරු වන ආර. එම්. අබෝරත්න යන අගයේ ප්‍රකාශන වලට අනුව 1993.01.01

දින සිට සියලු සුදුසුකම් සම්පූර්ණ කර තිබුණ ද වගල්ත්තරකාර අධිකාරිය තමා පළමු ශේෂීය ලිපිකාර තනතුරට පත් කිරීම සඳහා 1995.09.17 වැනි දින ලිඛිත විභාගයට කැදුවන ලදී. එම ලිඛිත පරික්ෂණයෙන් තමා සමත්වීමෙන් පසු එදින සිට එනම් 1995.09.17 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි පළමු ශේෂීය ලිපිකාර තනතුරට පත් කළ හේතින් ඉල්ලුම්කරුට අසාධාරණයක් සිදුව ඇති බවයි.

ඉල්ලුම්කරු ඉදිරිපත් කර සිටින්නේ දෙවන ශේෂීය ලිපිකාරීන් පළමු ශේෂීය සුදුසුකම් ලැබුවේ 1998.05.01 දිනය, ඇයට එදින සිට පළමු ශේෂීය ලිපිකාර තනතුරට උසස් කළ බව 2000.08.28 දිනැති ලිපියෙන් දැන්වා ඇත. එය A1 වගයෙන් සෘජුණු කර ඇත. ඉහත සාක්ෂි බැහැර කිරීමට වගල්ත්තරකාර පාර්ශවය තුළු ඉදිරිපත් නොකිරීමෙන් පෙනී යන්නේ වගල්ත්තරකාර පාර්ශවය එලෙස කටයුතු කර ඇති බවය. මහවැලි අධිකාරීයේ ශේෂීය උසස්වීම ලබාදීමේදී අනුගමනය කරනු ලබන පොදු ප්‍රතිපත්තිය වූයේ යම් අයක් යම් තනතුරකට සුදුසුකම් ලැබුව ද එම දිනයේ සිට එම ශේෂීය උසස්වීම ලබාදීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වී ඇති බව පැහැදිලි වේ. එමෙන්ම මෙම අධිකාරීයේ දැනට බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පටිපාටියේ සඳහාන් ආකාරයට ලිපිකරුට III ශේෂීය වසර 04 ක සතුවුදායක සේවා කාලයකින් පසුව දෙවන ශේෂීයට ද II ශේෂීය වසර 06 ක සතුවුදායක සේවා කාලයකින් පසුව I වැනි ශේෂීයට ද උසස්වීම ලබා දීම සිදු කර ඇත.

වගල්ත්තරකාර පාර්ශවයේ ඉදිරිපත් කර සිටින්නේ ආයතනයේ ප්‍රතිපත්තිය තීරණ අනුව උසස්වීම ලබා දී සුදුසුකම් ලැබු දින සිට හේ විභාගය පැවත්වූ දින සිට හේ ප්‍රඟානය කිරීමට ආයතනයට සේවාධින හැකියාවක් පවතින බවය. පුදෙක් එවැනි ප්‍රතිපත්තිය තීරණය අනුව අධිකාරිය යම් යම් කාර්යයන් වෙනස් කිරීමේ අහිමනය අවස්ථානුකළවූ කරුණු මත සිදු කිරීමේ අධිකාරිය සතු සේවාධින බලයක් බවයි.

කෙසේ වෙතන් 1998 දී අධිකාරිය ප්‍රතිවුහකරණයට ලක් වීමෙන් පසු අධිකාරිය ගත් ප්‍රතිපත්තිය තීරණ මත 1998.05.01 දින හේ රට පසු එළඹින දිනට සේවා කාලය සම්පූර්ණ කරන ලිපිකරුවන්ට එදින සිට උසස්වීම ලබාදීමට තීරණය කර ඇති බව වගල්ත්තරකරු ඉදිරිපත් කළ ප්‍රකාශන වලින් පෙන්වා දේ.

දෙපාර්ශවය විසින්ම ඉදිරිපත් කරන ලද ප්‍රකාශන ලිඛිත දේශන හා සාක්ෂි සටහන් සෘජුණු බැලීමේදී මා එළඹින නිගමනය වන්නේ සේවා කාලය සම්පූර්ණ කළ ලිපිකරුවන්ට උසස්වීමේදී ලබා දෙන පදනම හාවතා කළද, විභාගයකින් සමත්වීමේ පදනම හාවතා කළද ද සැම ලිපිකරුවෙකුවම එකම තීරණයක් අනුගමනය කිරීම අධිකාරිය සතු වශයෙන් වගකීමක් බවයි.

ඉල්ලුම්කරු සේවා කාලය සම්පූර්ණ කළ දිනය වන්නේ 1993.01.01 දිනය එදිනට පෙර ද පසු ද, සේවා කාල සම්පූර්ණ කළ ලිපිකරුවන්ට උසස්වීමේදී ලබා දී ඇති බව ඉදිරිපත් කර ඇති කරුණු සලකා බැලීමේදී පැහැදිලි වේ.

ඉල්ලුම්කරුට හා තවත් ස්වල්ප දෙනෙකට පමණක් ප්‍රතිපත්තිය තීරණයක් මත විභාගයක් ප්‍රතිපත්තිය වන්නේ විභාගය සමත්වීමේ පදනම හාවතා කළකාරුවන්ට එකම තීරණයක් අනුගමනය කිරීම අධිකාරිය සතු වශයෙන් වගකීමක් බවයි.

වගලන්තරකාර ආයතනයේ එකී තීරණය නිසා ඉල්ලුම්කරුට පසුව සේවයට බැඳෙනු ඇයට පෙරදාතම කර පත්වීම් ලබාදීම හේතුකාට ගෙන වෙනත් ලිපිකරුවන් ඉල්ලුම්කරුට වඩා ඉහළ ග්‍රේනීයට පත්වීමෙන් වගලන්තරකාර අධිකාරිය ගත් ප්‍රතිපත්තිමය තීරණ හේතුකාට ගෙන ද සේවකයන් පිරිසකට අසාධාරණයක් වී ඇති බව පැහැදිලි වේ.

ඉල්ලුම්කර පාර්ශවය කමිකරු කොමසාරිස් ජනරාල් වෙත කරන ලද ඉල්ලීමෙන් බෝම්කරණය සඳහා කාර්මික අධිකරණය වෙත මෙම විභාගය යොමු වූ අතර ඉදිරිපත් වූ සියලු ප්‍රකාශන, ලිඛිත සැලකීම් හා සාක්ෂි සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව ඉල්ලුම්කරුට පළවන ග්‍රේනීයේ ලිපිකාර තනතුර 1993.01.01 දිනට පෙරදාතම යොදා ලබා ගැනීමේ අයිතිය පවතින බව මම තීරණය කරමි.

එසේම අදාළ කාලයීමාව සඳහා හිග වැටුප් සහ අනෙකුත් දීමනා ලබා ගැනීමේ අයිතියක් ද පවතින බව මම තීරණය කරමි.

ඒ අනුව වගලන්තරකාර පාර්ශවය වන මහවැලි අධිකාරිය විසින් ඉල්ලුම්කරුගේ හිග වැටුප් ගෙවීමට අදාළ කාලයීමාව සඳහා අදාළ සියලුම ලිපි ලේඛන සලකා බලා නිවැරදි ලෙස ගණනය කිරීම් සිදු කළ යුතු බවට නියෝග කරමි.

ඒ අනුව මෙම ප්‍රදානය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ පළ වී මසක් ඇතුළත ඉල්ලීම ත්‍රියාත්මක විය යුතු බව ද ප්‍රකාශ කරමි.

එය සඳහා නා යුත්ක්සහගත යැයි මාගේ හැරීම හෙයින් ඒ අනුව මාගේ ප්‍රදානය මෙසේ නිකුත් කරමි.

කො. ඩී. මෙවෙර් ප්‍රනාත්දු,
බෝම්කරු.

2010 ක් වූ ඔක්තෝබර් මස 10 වැනි දින,

01 – 361

මාගේ අංකය : IR/13/14/2008.

කාර්මික ආරාවුල් පනත (131 වැනි අධිකාරිය)

131 වැනි අධිකාරිය වන සංයෝගීත කාර්මික ආරාවුල් පනතේ 4(1) වගන්තිය යටතේ 2009.01.08 දිනැති හා අංක 1583/19 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කරන ලද 2008.12.17 දින දරන නියෝගයෙන් එක් පාර්ශවයක් වශයෙන් මාතර, වල්පාල, සිරිම්ගල පාර, අංක 23 හා ආර. ඩී. බන්ධුමති මිය හා අනෙක් පාර්ශවය වශයෙන් කොළඹ 02, වොක්සේල් විදිය, අංක 27 හි පිහිටි කාලීකාර්මික හා ගොවීජන රක්ෂණ මණ්ඩලය අතර පවත්නා කාර්මික ආරාවුල බෝම්කරුවෙන් සම්පූර්ණ පත් කිරීම සඳහා බෝම්කරුවෙන් වශයෙන් 2008.12.17 දිනැති නියෝගයෙන් මා පත් කොට මා වෙත යොමු කර ඇත.

මා වෙත එවා ඇති 2010.10.28 දිනැති ප්‍රදානය එම පනතේ 18(1) වගන්තිය යටතේ මෙයින් ප්‍රකාශයට පත් කරනු ලැබේ.

වී. ඩී. ඩී. ඩී. විරසිංහ,
වැබ්ලන කමිකරු කොමසාරිස් ජනරාල්.

2010 දෙසැම්බර් මස 15 වැනි දින,
කමිකරු දෙපාර්තමේන්තුව,
කොළඹ 05.

..... එක් පාර්ශවයක් වශයෙන්,
ආර. ඩී. බන්ධුමති මහත්මිය,
23, සිරිම්ගල පාර,
වල්පාල,
මාතර.

නඩු අංකය : A 3270

ඉල්ලුම්කරිය

එරෙහිව

කාලීකාර්මික හා ගොවීජන රක්ෂණ
මණ්ඩලය,
27, වොක්සේල් විදිය,
කොළඹ 02.

..... වගලන්තරකාරු

අතර පවත්නා කාර්මික ආරාවුල සම්බන්ධව සි.

ප්‍රදානය

කමිකරු සංඛ්‍යා සහ මිනිස්බල අමාත්‍ය අත්‍යාවුදු සෙනෙරිතන මැතිතුමා විසින් වර්ෂ 1957 අංක 14 හා 1957 අංක 62 සහ 1962 අංක 4 සහ 1968 අංක 39, (1968 අංක 37 දරන කාර්මික ආරාවුල (විශේෂ ප්‍රතිපාදන) පනත සමග කියුවෙන) පනත් වලින් සංයෝගීත වූ ලංකාවේ ව්‍යවස්ථාපිත අනු පනත් වල 131 වැනි පැවිච්ඡේදය (1956 ප්‍රතිගොඩීත මුදුනය) වන කාර්මික ආරාවුල් පනතේ 4(1) වැනි වගන්තිය යටතේ ගරු කමිකරු සංඛ්‍යා හා මිනිස්බල ඇමතිතුමාව පැවරී ඇති බලතල අනුව උක්ත ආරාවුල බෝම්කරුවෙන් සම්පූර්ණ පත් කිරීම සඳහා බෝම්කරුවෙන් වශයෙන් 2008.12.17 දිනැති නියෝගයෙන් මා පත් කොට මා වෙත යොමු කර ඇත.

දෙපාර්තම්ත අතර පැවති කාර්මික ආරාවුලට හේතු වී පවත්නා කරුණ වනුයේ –

"කාලීකාර්මික හා ගොවීජන රක්ෂණ මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂිකා තනතුරහි සේවය කරමින් සිටි ආර. ඩී. බන්ධුමති මහත්මිය විය ඇවුරුදු හැට (60) දක්වා සේවය කිරීමේ අවස්ථාව අහිමි කරමින් 2008.03.02 දින සිට සේවයෙන් විශ්‍රාම ගැනීම හේතුවෙන් ඇයට යම් අසාධාරණයක් සිදු වූයේ ද යන්න හා එලස

අසාධාරණයක් සිදු වූයේ නම් ආර්. එ. බන්දුමහි මහත්මියට එම මණ්ඩලය වෙතින් කුමන සහනයක් ලැබිය යුතු ද යන්න පිළිබඳව වේ."

කාර්මික ආරවුල් පනතේ සම්පාදිත නියෝග සංග්‍රහයේ 21 (1) දරන තියෙළය අනුව දෙපාර්තමේන්තුවේ විස්තරාත්මක ලිඛිත ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දීමෙන් අනතුරුව එකී ලිඛිත ප්‍රකාශ ද, ප්‍රති ප්‍රකාශ ද, දෙපාර්තමේන්තුව අතරේ තුවමාරු කරවන ලදී.

ප්‍රධානයේ දී පරිඹිලනය කරන ලද නඩු තින්දු :-

- (1) S B Perera Vs. Standard Chartered Bank SC Appeal 106/94
- (2) Suranganie Marapana Vs. The Bank of Ceylaon and Other 97 SLR 3
- (3) Pinnawala Vs. Sri Lanka Insurance Corporation Ltd, and Others
- (4) Rajaratne Vs. Air Lanka Ltd and Others (1987) 2 Sri L. R 128
- (5) Insurance Corporation of Sri Lanka Vs. Ceylon Mercantile Union
- (6) Kandasamy Vs. Gnanasekaram
- (7) Ceylon Plywood Corporation Vs. Samastha Lanka G. N. S. M. and Rajyasanthra Sevaka Sangamaya

ඉල්ප්‍රමිකාරිය විසින් 2009.01.28 වැනි දින ඉදිරිපත් කරන ලද අදාළ කාර්මික ආරවුලට හේතු දැක්වීමෙන් තම සේවා කාලය දීර්ස කරවා ගැනීම සඳහා 2008.01.28 දින මණ්ඩලයේ සහනපතිතුමට ලිඛිත අයදුම් කිරීමක් කළ බව ද (ඇමුණුම් අංක 02) එමෙන් තමා තවදුරටත් සේවයේ රදී සිටීමට බලාපොරොත්තු ඇති කරගෙන සිටී බව ද, සිය ආයතනයේ වෙනත් සහකාර අධ්‍යක්ෂවරු වයස අවුරුදු 60 දක්වා සේවයේ යෙදී සිටීම හේතුවෙන් තමාගේ අජේක්ෂාවද එල ගැන්වෙන් තමාගේ අජේක්ෂාවද එල ගැන්වෙන් තමාගේ අජේක්ෂාවද එල ගැන්වෙන් තමා බලාපොරොත්තු සහගතව පසු වූ බවද, සිය පත්වීම් ලිපි මගින් ද, වයස අවුරුදු 57 දී විශ්‍රාම ගන් වන බවට කිසිදු ඉගියක් හේ සඳහන් කර නොතිබේ ද (ඇමුණුම් අංක 03) තවදුරටත් තමාගේ සේවා කාලය තුළදී තමා විසින් දිනා ගන්නා ලද කුසලතා සහතික, සේවා ඇගැමීම් සහතික පත්‍ර, ඉන්දියාවේ ප්‍රානේනිහිදී පැවති කාලීකාර්මික රක්ෂණය සම්බන්ධ වැඩුම්ලවකදී ලබාගත් සහභාගිත්වය පිළිබඳ සහතිකයක් ද, සේවා කාලය දීර්ස කරවා ගැනීම මැයෙන් යුත් දිරෝපයෙන් අතිගරු ජනාධිපතිත්තුමා වෙත කරන ලද ඉල්ලීමකට ජනාධිපති සහකාර ලේකම්වරයෙකු විසින් තමා වෙත වන ලද පිළිතුරු ලිපියක් ද (ඇමුණුම් අංක 05) ඉදිරිපත් කොට ඇති.

ඊට පිළිතුරු සපයන කාලීකාර්මික හා ගොවීතන රක්ෂණ මණ්ඩලය 2009.02.02 දිනැති ප්‍රකාශයෙන් රාජ්‍ය පරිපාලන වකුලේ අංක රා.ව්‍ය.දේ. 44 ප්‍රකාරව විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා සේවයේ යෙදීය හැකිව නිඩින. ගොවීතන රක්ෂණ මණ්ඩලය යම්

අවධාරණය කොට ඇති බවත්, සිය අධ්‍යක්ෂ මණ්ඩලය 390 වැනි රස්වීමේදී ඉහත වකුලේ ප්‍රකාශ අනුමත කළ බවත් දක්වා ඇති. අදාළ වකුලේ ප්‍රකාශ අනුව සේවා දිගු ලබා දීමට ප්‍රතිපාදන වන්නේ යම් "විශේෂය සේවාවක්" කරන නිලධාරියෙකුට විනා වෙනත් කෙනෙකුට නොවන බව ද, එසේ හෙයින් ඉල්ප්‍රමිකාරිය යම් විශේෂය සේවකට ඇතුළත් නොවන හෙයින් ඇය වයස අවුරුදු 57 දී විශ්‍රාම යැවීමට කටයුතු කළ බවද පැහැදිලි කොට ඇති.

ඊට ප්‍රති උත්තර සපයන ඉල්ප්‍රමිකාරිය 2009.02.23 දිනැති සැලකීමේ මගින් "සේවා ගිවිප්‍රමාක" වැදගත් කොන්දේසිය වන්නේ පත්වීම් ලබන පුද්ගලයාගේ තනතුර, පත්වීම් දිනය, වෙතන, විශ්‍රාම යා යුතු වකවානුව සහ ඒවාට ආනුම්භික සේවා කොන්දේසි යන කාරණ සඳහන් කිරීම බවත්, එහෙන් ඉතා වැදගත් සේවා කොන්දේසියක් වූ විශ්‍රාම යන දිනය තමාට ලැබේ ඇති පත්වීම් ලිපි දෙකකිම සඳහන්ව නැති බැවින් වයස 60 දක්වා සේවය කිරීමට තමාට ඉඩක් ලැබෙනැයි යන බලාපොරොත්තුවන් පැවතිනැයි සඳහන් කොට ඇති. තවදුරටත් පහත කරුණු ද ඉල්ප්‍රමිකාරියගේ හේතු දැක්වීමේ ලිපියේ ඇතුළත්ව ඇති.

- (අ) සේවා දීර්ස කරදෙන ලෙස ඇමුණුම් 02 මගින් සිය වගල්ත්තරකරුගෙන් ඉල්ලා සිටිය ද විශ්‍රාම ගන්නා දිනය තෙක් මුහුන්ගෙන් ඊට ප්‍රතිචාරයක් නොලත් බව ;
- (ආ) ප්‍රතිචාරයක් නොලද නැමුණු සිය සේවා දීර්ස කරවා ගැනීමේ අයදුම්පත ඉදිරිපත් කර සිටීම හේතුවෙන් තමා තුළ තවදුරටත් සේවයේ රදී සිටීමට අපේක්ෂාවක් පැවති බව ;
- (ඇ) වගල්ත්තරකාර මණ්ඩලය වෙනත් විධායක ශේෂියේ නිලධාරින් වයස අවුරුදු 60 දක්වා සේවයේ යෙද වූ බව ;
- (ඈ) අවුරුදු 60 දක්වා සේවයේ යෙදීමේ වෙනතාවෙන් නිවාස යය මුදලක් ඉල්ප්‍රමිකාරිය ලබාගත් බව ;
- (ඉ) ඉල්ප්‍රමිකාරියගේ දීර්ස සේවා කාලය තුළ කිසින් කළ පැල්ලම් නොතිබු බවත්, සේවා ඇගැමීම්, විදේශ ප්‍රානුණුවීම් සඳහා සහභාගි වීම්, විශේෂ අවස්ථාවන්හිදී මණ්ඩලය වෙනුවෙන් ක්‍රියාකාරකම සිදු කිරීම් සම්බන්ධයෙන් සහතික පත් හා තහා ලබා ගැනීම තම සේවා කාලය තුළ පැවති බවත් ;
- (ඊ) සිය සේවා කාලයෙන් මාස 11ක කාලයක් පාරිනොෂීක දීමනා ගණනය කිරීමේදී කෘෂි රක්ෂණ මණ්ඩලය විසින් අතහැර තිබු බවත්, සඳහන් කර ඇති.
- (උ) සිය සේවා කාලයෙන් මාස 11ක කාලයක් පාරිනොෂීක දීමනා ගණනය කිරීමේදී කෘෂි රක්ෂණ මණ්ඩලය විසින් අතහැර තිබු බවත්, සඳහන් කර ඇති.
- (ඌ) තිබු ප්‍රකාර්මික හා ගොවීතන රක්ෂණ මණ්ඩලය සිය ප්‍රතිල්ත්තරය ඉදිරිපත් කරමින් ඉහත ඇතුළත් කරන ලද කරුණු වැව ප්‍රමාණවත් පිළිතුරු සපයන නැති. එහෙත් එකී පිළිතුරු ප්‍රකාරයෙදී "එසේම 2007 ජූලි 31 වැනි දින නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන වකුලේ අංක රා. ව්‍ය. දේ. 44 ප්‍රකාරව විශේෂය සේවා නොවන සේසු සේවාවන්හි තිපුණු රාජ්‍ය නිලධාරින් උදෙසා උපරිම සේවා දිගුව වයස අවුරුදු 57 ලෙස අවධාරණය කොට" ඇතත් "විශේෂය සේවය" යන්න සහ ඉල්ප්‍රමිකාරිය විශේෂය සේවා ගණය ඇතුළත් ද යනන් පිළිබඳව නිහැවන ප්‍රකාරණය පළ කොට ඇති. ඉල්ප්‍රමිකාරිය කෘෂිකාර්මික හා ගොවීතන රක්ෂණ මණ්ඩලයට "විශේෂය සේවයක" සැපයී නම් ඇයට වයස අවුරුදු 60 දක්වා සේවයේ යෙදීය හැකිව නිඩින. ගොවීතන රක්ෂණ මණ්ඩලය යම්

නිලධාරීයෙකුගේ සේවය විශේෂයෙහි සේවයක් බවට අප්‍රාපකථනය නොකර පැවතිමෙන් ව්‍යුහ ලෙස ඉල්ප්‍රමිකාරිය අවශ්‍ය. 57 දී විශ්‍රාම ගැන්වීමට ක්‍රියා කළා විය හැකිය.

ඉල්ප්‍රමිකාරියගේ 2009.02.23 දිනැති ප්‍රතිඵල්තරයෙන් වසර 29ක සේවා කාලයක් පවත්නා තමාට තවදුරටත් සේවය කිරීමට "නොතික අප්‍රාපක්ෂාවක්" පවත්නා බවත්, වගරත්තරකාර මණ්ඩලය සිය උත්තරයේ දක්වා ඇති කරුණු පදනම් විරහිත අපුක්ත සහගත, අසාධාරණ ඒවා බවත් සඳහන් කොට ඇත. තවද තම සේවය දීර්ඝ කරවා දීමට නොහැකි නම් වයස අවුරුදු 60 දක්වා සිය සේවාව අභිජිත් වීම හේතුවෙන් සාධාරණ වනදියක් ලබාදෙන ලෙසත් කාර්මික අධිකරණයෙන් ඉල්ලා ඇත.

ඉහත සඳහන් ලෙස හේතු දැක්වීම්, උත්තර, ප්‍රතිඵල්තර පුවමාරු වූ පසුව 2009.04.03 දින සම්පූර්ණ සඳහා දෙපාර්තමේන්තු ආරාධනා කරනු ලැබේම්, සම්පූර්ණ සඳහා ඉඩකඩ නොපවත්නා බැවි දෙපාර්තමේන්තු හෙළි වූ පසු විභාගය ආරම්භ කරන ලෙස පාර්ශවයන්ට නියෝග කළේ.

විභාගය සඳහා ඉල්ප්‍රමිකාරිය වෙනුවෙන් නියෝගීත මේවින් කන්නන්ගර මහතා දී, වගරත්තරකාර කෘෂිකර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වෙනුවෙන් ආයතනයේ නිති නිලධාරී, නිතියා කාංචන සිඳ්‍රාවා මහතා සමඟ රජයේ අධි නිතියා හර්හතී එකතායක මෙනවිය ආරම්භයේදී දී, පසුව රජයේ අධිනිතිය වාරුක එකතායක මහතා ද පෙනී සිටියා.

ඉල්ප්‍රමිකාරිය තමා වෙනුවෙන් සාක්ෂි ඉදිරිපත් කළ අතර වගරත්තරකාර මණ්ඩලය සිය නියෝගීත අධ්‍යක්ෂ ජයලත්ගේ තිළකරන්න මහතා සාක්ෂිකරුවකු ලෙස කැඳවු අතර දෙපාර්තමේන්තු ප්‍රධාන සාක්ෂි ඉදිරිපත් කළ අතර හරස් ප්‍රශ්න, නැවත ප්‍රශ්න, සඳහා ද ඔවුන්ට ඉඩ ලබා දුනිමි. අවසානයේ වගරත්තරකරුවන්ගේ නිතියාවරුන් ලිඛිත සැලකීම් සඳහා අවසරය ලබාගත් අතර ඉල්ප්‍රමිකාර පාර්ශවය ද එයට එකත්වය පළ කළහ.

මෙහි ඉල්ප්‍රමිකාරිය වන රැක්තිවර ප්‍රතිඵල්තර බන්දුම්පි මහන්මය සිය සාක්ෂිය මැගින් තමන් සංඛ්‍යාලේඛන සහායක (V) ජ්‍යෙෂ්ඨ සඳහා 1979.04.06 දින සිට ස්ථිර සේවයට බැඳුණු බවත්, අනතුරුව 1995.08.18 දින සිට සහකාර අධ්‍යක්ෂ තනතුරට වැඩ බැවිලීම සඳහා පත් වූ බවත් 1996.02.23 දින ස්ථිර සහකාර අධ්‍යක්ෂ තනතුරට පත්වීම ලද බවත්, 1998 පැවති දීප ව්‍යාප්ත ගොවී විශ්‍රාම වැටුප් තරගයෙන් තෙවන ස්ථානය ලබාගත් අතර, 1996න් පසුව පුවල සුව්‍යසන සෞඛ්‍ය තුමුදය දායකයින් බැඳවා ගැනීම් තරගයෙන් ලංකාවේ පුරුම ස්ථානය ලබාගත් බවද සාක්ෂාත් කළාය. අතරතුර ඉනදියාවේ පුවෙනයි ඇක්කඩීයේ අධ්‍යාපන කටයුතු වල යෙදුණු බවත් සිය සේවා කාලය තුළ කිසිදු විනය පරීක්ෂණයකට හෝ දැඩුවමකට ලක් නොවූ අතර ආයතනයෙන් සහ දියාපතිවරුන්ගෙන් සේවය ඇගයීමේ ලිපි සහ සහතික ලබාගැනීමට පොහොසත් වූ බවත්, හෙළි කළාය. රාජකාරී කාලය තුළ කිසිදු අවස්ථාවක තමාට වයස අවශ්‍ය. 57 න් පසු සේවය දීර්ශන නොකරන බවට ඉතියකින් හෝ දැනගන්නට නොලැබුණු බවත් ප්‍රකාශ කළාය. තම ආයතනයේ වෙනත් සහකාර අධ්‍යක්ෂවරු සිය වයස අවශ්‍ය. 60 දක්වා සේවය කිරීමේ පරිවයක් පැවති අතර තමා විශ්‍රාම යන අවස්ථාවෙහි තමාගේ රාජකාරී හාරදීම හෝ තමාගේ විශ්‍රාම සහන් නොවූ හේතුවෙන් තමාට වඩා මට්ටමේ සංඡරය නිලධාරීයෙකු

වෙත රාජකාරී හාරදීමට සිදු වූ බව ද, තමා දක්ෂ පළපුරුදු නිලධාරියකු බව ද, තමා තවමත් වයස අවශ්‍ය. 60 නොඉක්මවා ඇති හේතුවෙන් නැවත සේවය ලබාදෙන ලෙසද ඉල්ප්‍රමිකාරිය සිය සාක්ෂියේදී ඉල්ලා සිටියාය.

වගරත්තරකාර පාර්ශවයේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දුන් ඉල්ප්‍රමිකාරිය ආයතනයේ දැනට පවත්නා ව්‍යවස්ථා හා රෙගුලාසි ඉදිරියේදී නිකුත් කළ හැකි වෙනත් යම් නියෝග රෙගුලාසි වලින් බැඳී සිටින බවට අත්සන් කොට පත්වීම් ලිපි හාරගත් බවත්. "ආර 2" වශයෙන් සළකුණු කරන ලද 2007.09.17 දිනැති අංක 118 දුරන කාර්යාල නියෝග අනුව මණ්ඩලයේ සේවකයෙකුගේ වෙකල්පිත විශ්‍රාම ගැන්වීමේ වයස අවශ්‍ය. 57 බැවි දැන සිටි බවද, පත්වීම් ලිපියේ 5 ජේදයේ සඳහන් ආයතනයේ දැනට පවත්නා ව්‍යවස්ථා සහ රෙගුලාසි ඉදිරියේදී නිකුත් කළ හැකි වෙනත් රෙගුලාසි වලින් තමා බැඳී සිටින බව ඉල්ප්‍රමිකාරිය පිළිගෙන ඇති. ඉල්ප්‍රමිකාරිය සේවක අප්‍රාපකාධක අරමුදල් ලබාගත් බවට "ආර 5" යන ලේඛනයද, සේවා නියුත්කිකයන්ගේ හාර අරමුදල් දායකත්වය අභාෂ මුදල් හාර ගැනීමේ ලිපිය "ආර 06" යන ලේඛනයෙන් ද ඔව්පු කර සිටි. තවදුරටත් වගරත්තරකාර පාර්ශවයේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින මෙසේ සඳහන් කරන්නිය.

"ප් : තවත් විශ්‍රාම ගිය සේවකයෙකුට ගෙවන මුදල් වන අප්‍රාපකාධක අරමුදල් සේවා නියුත්කිකයන්ගේ හාර අරමුදල් සහ පාරිකොෂික මුදල් ලක්ෂ 20 ලබාගෙන තිබෙනවා. ඒ මුදල් ලබා දෙන්නේ සේවයෙන් විශ්‍රාම ගිය කෙනෙකුට පමණි. සේවයේ ඉන්න කෙනෙකුට ඒ මුදල් දෙන්නේ නැහැ."

එ : ඔව්

ප් : විශ්‍රාම ගිය සේවකයෙකුට දෙන සියලුම මුදල් ලබා සේවයෙන් විශ්‍රාම ගැන්වීම් අසාධාරණ යැයි ක්‍රියා ඒ සම්බන්ධව විරැදුද්ව කටයුතු කරමින් තවත් පියවර ගැනීමෙන් තමන් වැළැකනව ක්‍රියා මම තමුන්ට යෝජන කරනවා.

උ : මම අවශ්‍ය. 57 දක්වා මාගේ විශ්‍රාම යැම හාරගත්තා. තව අවුරුදු තුනක් (03) සේවය කරන්න හැකියාව තිබෙනවා. මේට කළින් විශ්‍රාම ගිය අය සහකාර අධ්‍යක්ෂ තනතුරට අවශ්‍ය. 60ක් සිටියා ඒ නිසා මා අවශ්‍ය. 57 ක් වන තුරු මේ සේවයට අයන් විශ්‍රාම වැවුම් ලබාගත්තා. ඒ නිසා "මෙගේ සේවය අයිතිවාසිකම් වලට අගතියක් නොවන පරිදි" මාගේ ආර්ථික දුෂ්කරණ නිසා මේ වැවුප ගන්නවා ක්‍රියා ලිඛිතව දුන්න, "(2009.09.29 වැනි දින කාර්යය සහහන් පිටු අංක 82)

මේ අනුව, ඉල්ප්‍රමිකාරිය ගොවිජන රක්ෂණ මණ්ඩලයේ නියෝගය පරිදි විශ්‍රාම ගැනීමට තීරණය කළත් එනේ තීරණය කළේ සිය අයිතිවාසිකම් වලට අගතියක් නොවන පරිදිය. ඒ බැවි ගොවිජන රක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂකක (පාලන) වෙන ලිඛිතව හාරදී ඇත. එය පැ. 14 වේ. එම ක්‍රියාව තුළ ඉල්ප්‍රමිකාරියගේ වයස අවශ්‍ය. 60 දක්වා සේවය කිරීම් "පුරාතක අප්‍රාපක්ෂාව" පැවති බැවි පැහැදිලිය.

ඉල්පුම්කාරිය නැවත ප්‍රශ්න විමසීම කුළ පහත සඳහන් පරිදි පිළිබඳ දුන්නාය.

ප්‍ර : රාජ්‍ය ව්‍යාපාර වකුලේල් අංක රාජ්‍යඩ/44 අනුව විශ්‍රාම ගැන්වාට?

ල් : ඔවා.

ප්‍ර : තමා එයට අනුමැතිය දුන්නාද?

ල් : නැහැ.

ප්‍ර : තමන්ලට එම වකුලේලය මොකක්ද කළේ?

ල් : ආයතනය විසින් බලෙන් විශ්‍රාම ගැන්වාට. නමුත් මම කැමැත්ත දිල නැහැ. මම එකඟ වී නැහැ.

ඉල්පුම්කාරිය වෙනුවෙන් වෙනත් සාක්ෂි කැදුවීමක් නොවන බව ප්‍රකාශ වූයෙන් වගලත්තරකාර පාර්ශවයේ සාක්ෂිකරුවකු වූ ජයලත්තේ තිකුරුන්න මහතා නියෝජ්‍ය අධ්‍යක්ෂ සාක්ෂිය සඳහා කැදුවන ලදී.

හෙතෙම සිය සාක්ෂියේදී අව්‍ය. 57 ඔබට සේවා දිගුවක් ලබා දීමේදී අධ්‍යක්ෂ මණ්ඩලය විශේෂයෙන් සේවා සපයන නිලධාරීන් කෙරෙහි අනුමැතිය දිය හැකි බැවි (කාරු සටහන් පිටු අංක 99) ප්‍රකාශ කර ඇත. වගලත්තරකුවන් වෙනුවෙන් සළකුණු කොට ඉදිරිපත් කරන ලද අර්ථ 17 ලේඛනය අනුව අර්ථ. ඩී. එස්. සේමරත්න යන අයට 2008.02.04 දින වයස අව්‍ය. 60 දී විශ්‍රාම යවා ඇති බැවි පිළිගෙන ඇත. ලක්ෂණන් තෙන්නකොන් නැමති අයද 2008 දී වයස අව්‍ය. 59 දී විශ්‍රාම යවා ඇති බැවි සාක්ෂියාන් කොට ඇත.

ලක්ෂණන් තෙන්නකොන් නැමති නිලධාරීයා 2008 වර්ෂයේදී වයස අව්‍ය. 59 දී විශ්‍රාම ගෙන්වා ඇති බවත්, මෙම සාක්ෂිකරු හෙළ කළේය ඉල්පුම්කාරිය විසින් ගොවීත රක්ෂණ මණ්ඩලය වෙත විශ්‍රාම ගැන්වීමට පෙර ඉදිරිපත් කරන ලද පැ.14 දරන ලිපිය එනම් 2008.03.24 දිනැති ලිපිය සිය අත්සන යොදා භාරගත් බව මෙම සාක්ෂිකරු පිළිගනී. එහි අන්තර්ගතය වූයේ “අර්ථ. ඩී. ඩීමුමතිවන මා විසින් ඉටු කළ සහ තවදුරටත් ඉටු කිරීමට හැකි සේවා අයිතිවාසිකම් වලට අගතියක් නොවන පරිදි මාගේ මුදල්මය දුෂ්කරතාවයන් හේතු කොට ගෙන සේවා පාරිනෙතික මුදල ලබාගේ බව කාරුණිකව දැනුම් දෙමි යන්නය”. මෙම සාක්ෂිකරු වගලත්තරකාර පාර්ශවය වෙනුවෙන් සාක්ෂි ඉදිරිපත් කිරීමෙන් ඉක්තිවිත දෙපාර්ඩම් නඩුව අවසන් කරන ලදී.

වගලත්තරකුගේ ලිඛිත දේශනයේදී ඉල්පුම්කාරිය සිය වයස අව්‍ය. 60 දක්වා සේවය ලබා නොදීමට පහත සඳහන් තර්ක ගෙනහැර දක්වන ලදී.

(අ) රාජ්‍යඩ/44 හා 2007.07.31 දිනැති වකුලේලය (පැ.13) පදනම් කොට ගොවීත රක්ෂණ මණ්ඩලය නිකුත් කරන ලද කාරුලියය තියෙක් 118 මත ඉල්පුම්කාරියගේ සේවා දිගුව ලබා දීමට ඉඩක් නැති බව;

(ආ) පැ. 13 අනුව විශේෂයෙන් සේවයට අයත් නිලධාරීන් හැර ඉත් භාරිත අයවලින්ට අව්‍ය. 57 ඔබට සේවා දිගු ලබාදීමට බලධාරීයා බැඳී නැති බව;

(ඇ) සේවක අර්ථ සාධක අරමුදල්, සේවා හාර නිපුක්කියාන්ගේ අරමුදල් දීමනා සහ පාරිනෙතික මුදල ලබාගැනීමෙන් ඉල්පුම්කාරිය ප්‍රතිබන්ධනය වී ඇති හෙයින්

විශ්‍රාම යාම තමාම පිළිගෙන ඇති බව ;

(ඇ) යමක් පිළිගෙන ප්‍රතිලාභ භාරගැනීමෙන් පසු එයම නැවත ප්‍රතික්ෂේප කිරීමට අයිතියක් නැති යන (No person can accept and reject the same instrument) Quad Approbo Non Reprobo සිද්ධාච්චයට ඉල්පුම්කාරිය ඇතුළත් වන බව ;

(ඉ) ඉල්පුම්කාරිය යම් “විශේෂයෙන් සේවකට” නොගැනෙන බව ;

(ඊ) සේවා දිරිස කර ගැනීමක් සිය අයිතියක් ලෙස සැලකීමට සේකුවයින්ට ඉඩක් නැති බවත්, සේවා දිගුවක් ලබාදීම ස්වාමීපක්ෂයේ අනිමතයක් බව සැලකිල්ලට ගැනීම ;

(උ) ඉල්පුම්කාරිය අව්‍ය. 57 ඔබට සේවා දිගුවක් ලබා ගැනීමට සුදුසු සේවක ගණයට අයුත් නොවූ බැවින් ඇය තුළ (Legitimate Expectation) සාධාරණ බලාපොරොත්තුවක් පැවති බවට සාධක ඉදිරිපත් නොවීම, යනාදියයි.

ඉල්පුම්කාරියගේ ලිඛිත දේශන මත ඇයට දිරිසකර ගැනීමක් සඳහා සාධාරණ කරුණු පැවතියේද යන්න දැන් විමසා බලමු. ඔවුන් ඉදිරිපත් කොට ඇති කරුණු පහත පරිදි ටේ.

(ඇ) පැ. 01 සිට පැ. 06 දක්වා ලේඛන මධින් ඉල්පුම්කාරියගේ සේවය කාරුයක්ම හා විභිජ්‍රේ සේවයක් වශයෙන් සැලකීය හැකි බවත්, එකී වකවානුව තුළ සිය සේවය, හැසිරීම සම්බන්ධයෙන් කිසිදු විනය ක්‍රියාවර්ගයක් නොපැවතිම ;

(ඇ) පැ. 08 සිට පැ. 12 යන ලේඛන මත, සේවා ඇගයිම කුගලතා සහතික දිනා ගැනීම, විදේශ පුහුණුව ලැබීම යන කරුණු මත අනෙක් අධ්‍යක්ෂවරු අනිබවා තමා විශේෂයෙන් සේවයකට සුදුසුකම්ලත් බව හා මෙක් කරුණු වගලත්තරකාර පාර්ශවය අනියෝගයට ලක් නොකිරීම ;

(ඇ) රාජ්‍යඩ/44 එනම් පැ.13 ලේඛනයේ ප්‍රතිපාදන මත විශ්‍රාම ගැනීමේ ඉල්පුම්කාරිය භාරගත්ත ද, එසේ හාරගත්තා ලද්දේ පැ. 14 ලේඛනය මත” තවදුරටත් ඉටුකිරීමට හැකි සේවා අයිතිවාසිකම් වලට අගතියක් නොවන පරිදි” යන කරුණු මත තමා තවදුරටත් සේවයේ යෝදීමට වෙතනාවක් හා සාධාරණ බලාපොරොත්තුවක් පැවති බව ;

(ඇ) වයස අව්‍ය. 57 පසුව සේවා දිගුවක් සඳහා ඉල්ලා සිටි බව ඉල්පුම්කාරිය සිය සාක්ෂියේදී ඉදිරිපත් කළද එය වගලත්තරකාර පාර්ශවය අනියෝගයට ලක් නොකිරීම ;

(ඇ) එස්. ඩී. පෙරේරා එරෙහිව ස්වැන්චිර්ඩ වාර්ටඩ් බැඳී නැති නිශ්චිත හා අඩංගු කරුණු අනියෝගයට ලක් නොකිරීම ;

(ඇ) “විශේෂයෙන් සේවය” කුමක්දැයි වගලත්තරකු නිරවත්තය කර නොකිරීමෙන් ඉල්පුම්කාරියගේ විභිජ්‍රේ සේවය ඒ තුළට ඇතුළත් නොවන්නේ මත්දැයි යන පැනයට පිළිතුරු නිහාව එවතිම ;

- (ආ) ඉල්පුම්කාරිය වැඩ හාර දීමෙන් තමාගේ ග්‍රේනීයට පහත් සංවර්ධන නිලධාරිවරයෙකු වෙත වැඩ හාරදීමට සිදුවීම යන කරුණු තුළ රාව්‍යදේ/44 වගර්තන්තරකාර ආයතනය අදාළ වකුලේලයේ ප්‍රතිපාදන උල්ලාසනය කර තිබේ මෙය ආර්. 7 සිට ආර්. 14 ලේඛනය හා බැඳේ ;
- (ඇ) රාව්‍යදේ/44 යන වකුලේලය අනුව වයස අව්‍ය. 57 දී විශ්‍රාම ගැන්වීමට ඉල්පුම්කාරිය කිසිවේක හෝ එකතාවය පළ නොකර සිටීම. (කාර්යය සටහන් පිටු අංක 3 සිට 4, 2009.11.05 දින) ;
- (ඈ) සේවා දිගු ලබා නොදීම පාලන අධිකාරිය විසින් වැරදි සහගත ලෙස ක්‍රියාත්මක තිබේ පමණක් නොව අන්තිතුම ව්‍යවස්ථාවේ 12(1) වැනි මූලික අධිතිවාසිකම තබ තිරීමක්ද වන බව යන කරුණුය.

වගර්තන්තරකරුවන්ගේ තර්කයන් වූයේ රාව්‍යදේ/44 වකුලේලය මත පවත්නා ප්‍රතිපාදන ඔස්සේ ඉල්පුම්කාරියගේ සේවා දිරිස කිරීම සඳහා ඉඩ කඩ සලසා නැති බවත්, යපෝක්ත වකුලේලය ප්‍රකාරව සේවා දිගු ලබාදීමට ඉඩකඩ සලසා ඇත්තේ විශේෂයෙන් කාණ්ඩයේ සේවකයන් උදෙසා පමණක් බවත් යන කරුණ සැලකිල්ලට ගනිමු. වයස අව්‍ය. 57 ඔබට සේවකයෙකුට සේවය කිරීමේ ඉඩකඩ අසුරා ඇත්තේ එවත් එවත් පිඩාවකට පත්වන යම් සේවක කොටස් කොරෝනි කිසියම් වෙනත් සහනයක් සැලසීමට එම වකුලේලයේ තීර්මානවරුන් කිසිදු සැලකිල්ලක් දක්වා නොමැති බවද පෙනේ.

මෙයි වකුලේලය මගින් එහි තීර්මානවරුන් සේවයට ඇතුළුවන ආමුනිකයින් හට වැඩි යෙියා ඉඩකඩ ලබාදීමේ අරමුණින් ක්‍රියාකලා විය හැක. එහෙත් වයස අව්‍ය. 57 යනු යම් සේවකයෙකුගේ අත්දැකීම් බහුල බව හා සේවා පළපුරුදුදු, ජේජ්‍යේන්වය අදි කරුණු සැලකිල්ලට ගත් කළ සේව්‍ය පක්ෂයට වඩාත් විපුල දායක කාලපරිව්‍යේදා ලෙස සැලකිය යුතු බව මාගේ හැගිම චේ.

කෙසේ වෙතත් මෙම විනිශ්චිත කරුණෙන්ද ඉල්පුම්කාරිය සිය විශ්‍රාම යන දිනට පෙර සේවා දිගුවක් ඉල්ලා ඇති. එය වගර්තන්තරකාර පාර්ශවයද පිළිගනී. ඉදිරිපත් කරන ලද ලේඛන මගින්ද එය තහවුරු වේ. ඒ සඳහා කිසිදු ප්‍රතිවාරයක් දැක්වීමට වගර්තන්තරකාර පාර්ශවය උනන්දුවක් දක්වා නොමැති බව පැහැදිලිය.

තව ද ඉල්පුම්කාරියගේ සේවය විශේෂයෙන් ගණයේද, එසේ නොවන්නේද යන්න තීර්වනය කිරීමට වගර්තන්තරකාර පාර්ශවය අපොහොසත් වී ඇති බැවින් ඉල්පුම්කාරියට අගතියක් සිදු වී ඇතැයි හැගේ. ඉල්පුම්කාරිය තමා ගොවිනා රක්ෂණ මෙන්ඩලය විශ්‍රාම විශේෂයෙන් සේවාවක් නැති නොවන් සේවා සහතික, සේවා ඇගයීම්, විශේෂ පුහුණු සඳහා සහභාගි වේම්, ත්‍යාග හා සහතික දිනා ගැනීම මගින් ඔරුපු කොට ඇති. සේවක අරථසාධක ප්‍රතිලාභ හාරගැනීම, පාරිනෝෂික මුදල් සහ සේවා හාර අරමුදල් ආදි දේ හාරගැනීම විශ්‍රාම යැම හේතුවෙන් ඉල්පුම්කාරිය ප්‍රතිඵන්ධනය වී ඇතැයි යන වගර්තන්තරකරුගේ තර්කය බ්‍රේ යනුයේ පහත කරුණු මතය.

- (i) "පැ.14" ලේඛනය මගින් "සිය සේවා අධිතිවාසිකම වලට අධිතියක් නොවන බව ලිඛිතව ගොව ජනරාජය මෙන්ඩලයට දන්වා තිබේ ;
- (ii) කල් වේලා ඇතිවම ඉල්පුම්කාරිය වගර්තන්තරකාර මෙන්ඩලය වෙත මෙන්ද ගැන් ජනන්ධිපතිතුමා වෙතද තම සේවා දිරිස කරවා ගැනීම සඳහා අයදුම් කර සිටීම ;
- (iii) මෙම (i) හා (ii) යන කරුණු මත Auad Approbo Non Reprobo යන සිද්ධාන්තය බිඳී තිබේ ;
- (iv) ඉහත (i) හා (ii) හි සඳහන් ක්‍රියා පරිපාලි මගින් ඉල්පුම්කාරියගේ වේතනාව තුළ සුජාතක හා සාධාරණ බලපාරිභාරුවක් මෙම ප්‍රභානය ලබා දෙන තෙක් පැවති බව ආදියයි.

වගර්තන්තරකාර ආයතනය ඉල්පුම්කාරියගේ රාජකාරි හාරදීමට ඇයට සමාන ග්‍රේනීයේ වෙනත් සේවකයෙක් හෝ නොවා බවට පැහැදිලි සාක්ෂිය වනුයේ ආයතනයේ සංවර්ධන නිලධාරියෙකු වෙත ඇයගේ රාජකාරි හාරදීම සිදුවීම වේ.

ගොවිනා රක්ෂණ මෙන්ඩලයේ පාලක මෙන්ඩලය විසින් තම මෙන්ඩලය තුළ "විශේෂය සේවය" යන්න කෙබඳ දැයි මෙන්තක් නිර්වචනය කොට නොමැතු. එසේ නම් ඉල්පුම්කාර පාර්ශවයේ මෙම ව්‍යාගයේදී ඉදිරිපත් කරන ලද කරුණු හා තරක මත මෙම ඉල්පුම්කාරිය යපෝක්ත මෙන්ඩලයේ විශේෂය සේවයේ යෙදී සිටීයේ යැයි උපකල්පනය කළ හැක.

උක්ත කරුණු සැලකිල්ලට ගත් කළ කෘෂිකාර්මික හා ගොවිනා රක්ෂණ මෙන්ඩලයේ සහකාර අධ්‍යක්ෂකා තනතුරෙහි සේවය කරමින් සිටී ආර්. පී. බන්දුමති මහත්මිය වියස අවුරුදු හැට (60) දක්වා සේවය කිරීමේ අවස්ථාව අනිමි කරමින් 2008.03.02 සිට සේවයෙහි විශ්‍රාම ගැන්වීම හේතුවෙන් ඇයට යම් අසාධාරණයක් සිදුව ඇතැයි මම නිගමනය කරමි.

එසේ හෙයින් –

- (i) ආසන්න පාඩුව, අනාගත පාඩුව
(ii) අහිමි වන විශ්‍රාම ප්‍රතිලාභ වල වටිනාකම ආදිය ඉතා මද වගයෙන් සැලකිල්ලට ගෙන ;

කෘෂිකාර්මික හා ගොවිනා රක්ෂණ මෙන්ඩලය විසින් රුපියල් දෙලක්ෂ (රු.200,000/-) වන්දියක් හා රුපියල් විශිෂ්පන්දහක (රු.25,000/-) ගැස්තුවක් ද ගෙවීමෙන් සහනය සැලසිය යුතු බවද තීරණය කරමි. මෙම ප්‍රභානය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් ප්‍රතිඵන්ධනය වී ඇතැයි එක් ලිඛිත මසක් තුළ ක්‍රියාත්මක විය යුතු යැයි ද තීරණය කරමි.

මෙම ප්‍රභානය සාධාරණ හා යුක්තිසහගත බවද මම ප්‍රකාශ කරමි.

එසේ. කාරියවසම්,
කාර්මික අධිකරණයේ
බෙරුම්කාර මෙන්ඩලයේ සාමාජික.

2010 ක් වූ ඔක්තෝබර් මස 28 වැනි දින,
කොළඹ දි ය.

01-362